



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,602—FRIDAY, FEBRUARY 24, 1899.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	132
Western Province ...	125	Land Resumption Notices...	—
Central Province ...	117	Notices under Ordinance No 1 of 1897	—
Northern Province ...	—	Abstracts of Season Reports...	137
Southern Province ...	—	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	139
North-Western Province ...	—	Miscellaneous Provincial and District Notices :—	—
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva ...	—	Notifications of Close Seasons, Infected Areas, &c.	—
Province of Sabaragamuwa ...	131	Specification under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,618, w. P.

Colonial Secretary's Office,  
Colombo, February 7, 1899.

ON Tuesday, April 11, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,488. Situation—Udugaha pattu of Siyane korale.  
Village—Pasyala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
8568	Garumaldeniya	—	Deniya land claimed as part of adjoining field	0	0 7	20
8569	Do.	—	do.	0	0 17	20
8570	Helambagahalanda and Ambagahalanda	Mrs. C. H. Obeyesekere	Cocconun plants 4 years old	35	0 0	50
8571	Helambagahalanda	Telenis Appu and Allis Appu	do.	2	2 25	30
8572	Do.	Punchi Sinho and Wellon	Jak trees 15 years old	0	3 31	20
8573	Do.	Mrs. C. H. Obeyesekere	Cocconuts 3 years old	4	2 10	50
8574	Gallendalanda	M. Davit Sinho	Roots and vegetables	0	1 19	20
8575	Do.	M. Peris Appu and Pelis Appu	do.	0	2 3	20
8576	Do.	do.	Cocconuts 3 years old	0	3 12	30

C 1

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
A. R. P.				Rs.	
Preliminary plan 2,300. Situation—Adikari pattu of Siyane korale. Village—Ramutugala.					
E 804.	Delgahawatta	G. Siman Fernando	Garden	6 0 9	150
F 804	Do.	P. Bastian Perera	do.	1 2 25	100
G 804	Do.	do.	do.	0 1 34	100
H 804	Do.	do.	do.	2 0 32	100
I 804	Do.	Imiyage Floris Appu and others	do.	5 3 18	150
Preliminary plan 10,375. Situation—Palle pattu of Salpiti korale. Village—Narahenpita.					
A 718	Divulgahawatta	L. Belenis Appu	Cocoanut trees 8 years old	0 0 27	1,500
B 718	Divulgahaowita	do.	Partly owita and planted with grass	0 2 0	750
Preliminary plan 2,135. Situation—Adikari pattu of Siyane korale. Village—Makola south.					
P 680	Hedawekagahawatta	Tossainge Telenis Perera and others	Garden	1 3 0	100
Q 680	Do.	Tossainge William Appu	do.	0 1 0	100
N 680	Do.	Tossainge Singappu and others	34 cocoanut trees 15 to 50 years old	2 1 37	40
O 680	Do.	Tossainge Telenis Perera and others	Garden	8 0 24	60
R 680	Millagahawatta	Tudugalage Tennekoon and others	do.	4 1 27	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,618, W. P.

වර්ෂ 1899 ක්වූ දෙබ්බාරි මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිජයන්තානස්සේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ විංශාසිපති ආණ්ඩුවේ ඒජන්තජයන්තානස්සේ විසින් මෙහි තහන සඳහන්වෙන ආණ්ඩුව සහ තහන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ අප්‍රේල් මස 11 වෙනි දින වූ අහනරුවාදා 12 ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිංහාකෝරලේ උඩුගහපත්තුවේ. සිතියම 10,488. ගම—පස්සාල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර සක මිල. රු.
8568	ගරුමල් දෙතිය	—	මීට යාව හිඬෙන ඉඩමට අයිතිය කියන දෙතිය	0 0 7	20
8569	එම	—	එම	0 0 17	20
8570	හැලඹගහලත්ද සහ අඹ ගහලත්ද	සී. එම්. උබේසේකර නෝනාමහත්මි	අඹරුද 4 පොල් පාල	35 0 0	50
8571	හැලඹගහලත්ද	තෙලේනිස්අප්පු සහ අල් ලීස්අප්පු	එම	2 2 25	30
8572	එම	පුත්තිසිසිස්සෝ සහ වෙචන්	අඹරුද 15 කොස්ගස්	0 3 31	20
8573	එම	උබේසේකර නෝනාමහත්මි	අඹරුද 3 පොල්	4 2 10	50
8574	ගල්ඇන්දෙලත්ද	දුට්ටිසිසෝ	අල සහ එලවම්	0 1 19	20
8575	එම	පිරිස්අප්පු සහ පැලිස්අප්පු	එම	0 2 3	20
8576	එම	එම	අඹරුද 3 පොල්	0 3 12	30
සිංහාකෝරලේ අදිකාරිපත්තුවේ. සිතියම 2,300. ගම—රම්බුගල.					
E 804	දෙල්ගහවත්ත	සීමන් ප්‍රනාන්දු	වත්ත	6 0 9	150
F 804	එම	බස්නිසන් ප්‍රේරු	එම	1 2 25	100
G 804	එම	එම	එම	0 1 34	100
H 804	එම	එම	එම	2 0 32	100
I 804	එම	ඉමියාගේ පොලෝරිස් සහ තවත් අය	එම	5 3 18	150
සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ. සිතියම 10,375. ගම—නාරාහේන්පිට.					
A 718	දිවුල්ගහවත්ත	බෙලේනිස්අප්පු	අඹරුද 8 පොල්	0 0 27	1,500
B 718	එම ඕවිට	එම	හනකොල සහ ඕවිට	0 2 0	750

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අත්දම.	අක්කර මක. සකල
				අ. ර. ප. රු.
P 680	සැවවකහවත්ත	සිසනානේරලේ අදිකාරිපත්තුණි. සි.පි. 2,135. ගම—මාකොල දකුණ. තුසසින්ගේ නෙලේනිස් ප්‍රේම සහ තවත් අය	වත්ත	1 3 0 100
Q 680	එම	එම චිලියෝනේප්පු	එම	0 1 0 100
N 680	එම	එම සිංඤ්ඤප්පු සහ තවත් අවිරුද්ධ 15 හිට 50 පොල් ගස 34		2 1 37 40
O 680	එම	එම කෙලේනිස් ප්‍රේම සහ තවත් අය	වත්ත	8 0 24 60
R 680	මිලිලහවත්ත	තුඩුගලගේ කෙත්තකෝන් සහ තවත් අය	එම	4 1 27 100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරුලුත්තාන්සේගෙන්ද, එකිනීමේ කොන්දේසි ගැණ කාරණා ආණ්ඩුවේ ඒජන්තරුත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානව්තන්සේගේ ආඥාව ලෙස,  
 ජ. නොඑල් වාසර්,  
 මහසෙක්‍රයාර්ස් මමිත.

No. 1,619, w. p.

Colonial Secretary's Office,  
 Colombo, February 13, 1899.

ON Monday, April 24, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 569.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Fees due for a Certificate of Quiet Possession.	
				A.	R.	P.	Rs.	c.
2277	Kinawinna	Galakumbura	Field 1-10	22	2	0	61	50
2278	Do.	do.	do.	3	0	39	11	0
E 189	Katuwellagama	Delgahakumbura	do.	3	3	12	11	0
F 189	Do.	Wewakumbura	do.	1	3	31	6	0
J 189	Do.	do.	do.	1	2	33	6	0
D 190	Totillagahawatta	Delgahakumbura	do.	3	2	16	11	0
E 190	Do.	Galakumbura	do.	1	2	4	6	0
F 190	Do.	do.	do.	1	3	22	6	0
G 190	Do.	Dawatagahakumbura	do.	4	1	17	13	50
L 190	Aluthepola	Galakumbura	do.	1	2	30	6	0
M 190	Do.	do.	do.	5	2	16	18	0
R 190	Do.	Halgahakumbura	do.	1	1	38	6	0
X 190	Do.	do.	do.	2	0	34	8	50
U 191	Do.	Dematagahakumbura	do.	1	0	16	6	0
V 191	Do.	do.	do.	1	1	12	6	0
W 191	Do.	Delgahakumbura	do.	3	0	3	11	0
X 191	Do.	do.	do.	1	3	15	6	0
Y 191	Do.	do.	do.	5	1	2	18	0
Z 191	Do.	Dawatagahawatta	Old garden	1	2	16	6	0
N 192	Do.	Delgahakumbura	Field 1-10	0	0	23	3	50
B 193	Do.	Galabodawatta	Old garden	0	3	2	3	50
R 193	Do.	Kongahalanda	do.	0	2	7	3	50
S 193	Do.	Delgahakumbura	Field 1-10	2	0	20	8	50
U 193	Do.	do.	do.	1	2	0	6	0
Y 193	Do.	Dawatagahakumbura	do.	3	2	0	11	0
B 194	Do.	Halgahakumbura	do.	2	0	36	8	50
N 194	Do.	Hungawalakumbura	do.	0	3	5	3	50
V 194	Henpitagedara	Kirimetiagara	do.	2	2	33	8	50
W 194	Do.	Kekunagaha-agara	do.	0	2	30	3	50
X 194	Aluthepola	Etambagahakumbura	do.	4	3	0	13	50
A 195	Do.	Kekunagahakumbura	do.	5	0	20	11	0
B 195	Do.	do.	do.	1	3	32	6	0
C 195	Do.	do.	do.	1	2	9	6	0
E 195	Do.	Hunganwalawatta	do.	2	3	1	8	50
I 195	Do.	Dawatagahakumbura	do.	1	0	15	6	0
J 195	Do.	do.	do.	0	0	22	3	50
K 195	Do.	do.	do.	0	1	2	3	50
L 195	Do.	Hunganwalakumbura	do.	2	2	10	8	50
N 195	Do.	do.	do.	0	2	1	3	50
T 195	Do.	Bogahakumbura	do.	5	1	38	18	0
N 196	Do.	Marandagahakumbura	do.	0	2	5	3	50
Q 196	Do.	Hunganwalakumbura	do.	1	1	3	6	0
R 196	Do.	do.	do.	0	3	8	3	50
E 196	Do.	do.	do.	1	2	15	6	0
C 197	Do.	Dangaselakumbura	do.	1	2	15	8	50
E 197	Do.	Metiwalakumbura	do.	2	0	4	8	50

C 1\*

Lot.	Village	Name of Land.	Description.	Extent.		Fees due for a
				A.	R. P.	Certificate of Quiet Possession.
						Rs. c.
K 197	Aluthepola	Dunumalagahawatta <i>alias</i> Delgahawatta	Old garden	1	1 17	6 0
L 197	Do.	do.	do.	0	2 7	3 50
P 497	Do.	Hungawala-agara	Field 1-10	0	3 22	3 50
Z 197	Do.	Ratmalagara	do.	1	0 13	6 0
A 198	Do.	Ambagahalanda	Old garden	4	1 35	13 50
M 198	Kinawinna	Galakumbura	Field 1-10	5	1 20	18 0
Z 198	Totillagahawatta	Lindamulakumbura	do.	1	0 14	6 0
H 199	Do.	Ganelanda	Garden	12	0 20	39 50
I 199	Do.	do.	do.	7	3 26	23 0
						Upset Price per Acre.
						Rs. c.
Y 194	Aluthepola	Etambagahapillewa	Pillewa	0	1 1	10 0
Q 197	Do.	—	Jungle	1	1 12	10 0
C 198	Do.	Ganelanda	Waste	0	2 23	10 0
G 199	Totillagahawatta	do.	Jungle	0	1 22	10 0
T 189	Katuwellagama	Kosgahalanda	Garden	5	2 34	275 0
W 189	Kinawinna	Galakumbura	do.	2	2 27	250 0

Further particulars respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,619, W. P.

වර්ෂ 1899 ක්වූ පෙබරවාරි මස 13 වෙනි දින කොළඹ

මහසෙනාධාරීස්ථානයේ සේවයේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි සහක සඳහන්වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ අප්‍රේල් මස 24 වෙනි දිනවූ සඳුදා දවල් 12ට පමණ මිනිවන්ගොඩ තානායමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මිනවු කොට්ඨාසයේ උතුරු අවන්කුරුකෝරලේ පිහිටා තිබෙන බිම්කැබෙලි 60ක්.

සිතියම 569. ගම—කිනවිත්ත.

කො.	ඉඩමේ නම.	අයිතිකම කිසිත්තා	අන්දම.	මහත.		සහතික පත්‍රය
				අ. රු. ප.	රු. ශ.	කට ගෙවියයුතු
2277	ගලකුඹුර	ම. ශ්‍රීමත් රජ සහ සහෝදරයෝ	කුඹුර $\frac{1}{16}$	22	2 0	61 50
2278	එම	එම	එම	3	0 39	11 0
ගම—සවුවැල්ලගම.						
E 189	දෙල්ගහකුඹුර	ම. කරෝලීස් අප්පු සහ අප්පුසිසිසේනෝ පුත්‍ර	එම	3	3 12	11 0
F 189	වැවකුඹුර	ම. කරෝලීස් පුත්‍ර	එම	1	3 31	6 0
J 189	එම	ම. ශ්‍රීමත් රජ පුත්‍ර	එම	1	2 33	6 0
ගම—තොටිල්ලගමවත්ත.						
D 190	දෙල්ගහකුඹුර	ම. ශ්‍රීමත් රජ පුත්‍ර	එම	3	2 16	11 0
E 190	ගලකුඹුර	ම. අප්පුසිසිසේනෝ පුත්‍ර	එම	1	2 4	6 0
F 190	එම	ම. ශ්‍රීමත් රජ පුත්‍ර	එම	1	3 22	6 0
G 190	දවවගහකුඹුර	තොරකල් පේතිගේ සිමා	එම	4	1 17	13 50
ගම—අප්පුකැටොල.						
L 190	ගලකුඹුර	ගුණරත්න තෙරෝ සහ තවත්	එම	1	2 30	6 0
M 190	එම	දෙගු දවත්	එම	5	2 16	18 0
R 190	ගල්ගහකුඹුර	ශ්‍රීමත් රජ දියෙස් සහ කපුරුගාමි	එම	1	1 38	6 0
X 190	එම	ජ. කොරෝලීස් පුත්‍ර	එම	2	0 34	8 50
U 190	දෙවමගහකුඹුර	ජ. සුලත්වි අප්පු සහ සහෝදරයෝ	එම	1	0 16	6 0
V 191	එම	ජ. අගොස්නි අප්පු සහ තවත්	එම	1	1 12	6 0
W 191	දෙල්ගහකුඹුර	ජ. අල්ලීස් සිසිසේනෝ සහ තවත්	එම	3	0 3	11 0
X 191	එම	ජ. අගොස්නි අප්පු සහ සහෝදරයෝ	එම	1	3 15	6 0
Y 191	එම	ජ. එලියස් අප්පු සහ තවත්	එම	5	1 2	18 0
Z 191	දවවගහවත්ත	වගපේතිගේ බාත්තිගා	පරණ වගාව	1	2 16	6 0
N 192	දෙල්ගහකුඹුර	ජ. තෙල්ලිස් අප්පු සහ තවත්	කුඹුර $\frac{1}{16}$	0	0 23	3 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත් නා.	අන්දම.	සහතිකපත්‍රය කළ ගෙවීය		
				මහරු.	රු. ග.	
B 193	ගලබොඩවත්ත	ජ. වෙළුන්අප්ප, අප්පසිකන්දෙක	පරණවතාව	0 3 2	3 50	
R 193	කෝන්ගහලන්ද	ජ. සාමෙල්අප්ප සහ ලමයි	එම	0 2 7	3 50	
S 193	දෙල්ගහකුඹුර	වගේප්පියේ බානවිසා, ජයතුමා	කුඹුර $\frac{1}{16}$	2 0 20	8 50	
U 193	එම	ව. ජයතුමා සහ තවත්	එම	1 2 0	5 0	
Y 193	දව්වගහ කුඹුර	ජ. ඉන්මොහාමි සහ තවත්	එම	3 2 0	11 0	
B 194	හල්ගහකුඹුර	ලියනගේ අගොස්නිනුඅප්ප	එම	2 0 36	8 50	
N 194	හුන්ගවල කුඹුර	ජ. කොර්නේලියප්පෙරු සහ තවත්	එම	0 3 5	3 50	
ගම—ගේන්පිටගෙදර.						
V 194	කිරිමැටි අගාර	මොහමුද මීරසා	එම	2 2 33	8 50	
W194	කැකුනගහ අගාර	කමෙල් ප්‍රනාන්දු සහ තවත්	එම	0 2 30	3 50	
ගම—අළුතැපොල.						
X 194	ඇට්ටිගහ කුඹුර	ලියනගේ සාමෙල් වෙදරල සහ තවත්	එම	4 3 0	13 50	
A 195	කැකුනගහ කුඹුර	බ. කමෙල් ප්‍රනාන්දු	එම	3 0 20	11 0	
B 195	එම	එම	එම	1 3 32	6 0	
C 195	එම	ජ. කොර්න්	එම	1 2 9	6 0	
E 195	හුන්ගත්වලවත්ත	ඉණ්ණිකන තෙරෝ සහ තවත්	එම	2 3 1	8 50	
I 195	දව්වගහ කුඹුර	ජ. අගොස්නිනුඅප්ප සහ තවත්	එම	1 0 15	6 0	
J 195	එම	එම	එම	0 0 22	3 50	
K 195	එම	එම	එම	0 1 2	3 50	
ගම—අලුතැපොල.						
L 195	හුන්ගත්වල කුඹුර	ලී. දෙත් සිමන් සහ තවත්	කුඹුර $\frac{1}{16}$	2 2 10	8 50	
N 195	එම	ජ. දිගපෙරිස්පෙරු සහ තවත්	එම	0 2 1	3 50	
T 195	බෝගහකුඹුර	අ. කරෝලියඅප්ප සහ තවත්	එම	5 1 38	18 0	
N 196	මරදගහකුඹුර	රපිකෙල්සිංකො සහ තවත්	එම	0 2 5	3 50	
Q 196	හුන්ගත්වලකුඹුර	ජ. බාරොන්විඅප්ප	එම	1 1 3	6 0	
R 196	එම	එම	එම	0 3 8	3 50	
C 197	දත්තපැලකුඹුර	ඉමියගේ සෙලෙත්වි සහ තවත්	එම	1 2 15	6 0	
E 197	මැටිවල කුඹුර	ජ. කොර්නේලියප්පෙරු සහ කෙනෙත්	එම	2 0 4	8 50	
K 197	දුනුවිලගහවත්ත නොහොත් දෙල්ගහවත්ත	ඉමියගේසෙලෝහාමි සහ තවත්	පරණ වතාව	1 1 17	6 0	
L 197		හො. සිමන්අප්ප	එම	0 2 7	3 50	
P 197		හුන්ගවල අගාර	ඉමියගේ සාන්විඅප්ප	කුඹුර $\frac{1}{16}$	0 3 22	3 50
Z 197		රත්මල්අගාර	ඉ. හර්මානිස්අප්ප	එම	1 0 13	6 0
A 198		අඹගහලන්ද	ඉ. ප්‍රියේඅප්ප සහ තවත්	පරණ වතාව	4 1 35	13 50
ගම—කිනවිත්ත.						
M 198	ගලකුඹුර	ම. ශ්‍රීගෝරිස් ප්‍රෙරු සහ තවත්	කුඹුර $\frac{1}{16}$	5 1 20	18 0	
ගම—නොවිල්ලගහවත්ත.						
Z 198	ලීදමුලකුඹුර	හො. බව්විසා සහ තවත්	එම	1 0 14	6 0	
H 199	ගනේලන්ද	අලුතැපොල්පත්සලේ බාරකාරයෝ	වත්ත	12 0 20	39 50	
I 199	එම	එම	එම	7 3 6	20 50	
ගම—අලුතැපොල.						
Y 194	ඇට්ටිගහපිල්ලාව	ආණ්ඩුව	පිල්ලාව	0 1 1	10 0	
Q 197	—	එම	කැලේ	1 1 12	10 0	
C 198	ගනේලන්ද	එම	සිසිම	0 2 23	10 0	
ගම—නොවිල්ලගහවත්ත.						
G 199	එම	ආණ්ඩුව	කැලේ	0 1 22	10 0	
ගම—කටුවැල්ලගම.						
I 189	කොස්ගහලන්ද	ම. කරෝලියප්පෙරු සහ තවත්	වත්ත	5 2 34	275 0	
ගම—කිනවිත්ත.						
W189	ගලකුඹුර	ම. ශ්‍රීගෝරිස් ප්‍රෙරු සහ තවත්	එම	2 2 27	250 0	

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වාගාබන්දු ඒජන්තලතනාන්සේගෙන්ද දැනගතහැකිවේ.

ගරුඟර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාව ලෙස,  
ජ. නොඑල් වාසර්,  
මහසෙනෙපාලිස් වමිහ.

No. 1,620, w. p.

Colonial Secretary's Office,  
Colombo, February 13, 1899.

ON Friday, April 7, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Hapitigam korale of the Negombo District of the Western Province.

Preliminary plan 7,818.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price. per Acre. Rs.
				A.	R.	P.	
Z 413	Kaleliya Pallewela	Alawatupitiyawatta	Cocoanut and jungle	0	1	10	20
A 414	Do.	do.	Cocoanut	0	2	10	90
B 414	Do.	do.	Cocoanut and jungle	0	2	0	25
C 414	Do.	do.	do.	0	1	21	200
D 414	Do.	Dolandawatta	Cocoanut	0	2	35	60
E 414	Do.	Kahatagahawatta	do.	0	2	0	60
F 414	Do.	do.	do.	0	1	31	60
G 414	Do.	do.	do.	0	3	36	100
H 414	Do.	do.	do.	0	1	31	60
I 414	Hapitigama	Panwattapillewa	do.	0	0	18	50
J 414	Do.	Palliyakotuawatta	do.	0	0	11	100
K 414	Do.	do.	do.	0	0	19	40
M 414	Do.	Nikagollewatta	Arecanut	0	1	24	60
N 414	Do.	do.	Cocoanut	0	3	19	100
O 414	Do.	Kandekumbura	Paddy	1	2	7	150
P 414	Do.	do.	do.	0	0	23	150
Q 414	Do.	do.	do.	0	0	25	150
R 414	Do.	do.	do.	0	3	9	150
S 414	Do.	do.	do.	1	1	4	150
S 414½	Do.	—	Threshing-floor	0	0	4	10
T 414	Do.	Kandekumburapillewa	Cocoanut	0	0	37	75
U 414	Do.	Kandekumbura	Paddy	0	0	25	150
V 414	Do.	Paliakotuwa	do.	1	0	31	100
W 414	Do.	Elibechchigewatta	Cocoanut	0	0	22	50
X 414	Do.	do.	do.	0	1	24	75
Y 414	Do.	Kiripotukumbura	Paddy	0	3	39	150
Z 414	Do.	Elipichchigewatta	Cocoanut	0	0	14	100
B 415	Do.	Asweddumakumbura	Paddy	0	2	27	150
C 415	Do.	Panwattakumbura	do.	1	1	7	150
E 415	Do.	Etikeheldola	do.	0	2	14	100
F 415	Do.	do.	do.	0	0	7	100
G 415	Do.	do.	do.	0	0	17	100
H 415	Do.	do.	do.	0	0	38	100
I 415	Do.	do.	do.	0	3	18	100
J 415	Do.	Palliyakotuwa	do.	0	2	11	100
K 415	Do.	Wewakumbura	do.	0	3	26	100
L 415	Do.	Indiwinnawatta	Cocoanut	0	1	6	50
M 415	Do.	do.	do.	0	1	25	50
N 415	Do.	do.	do.	0	3	35	80
O 415	Kaleliya Pallewela	Kirimetiawatta	Cocoanut and jungle	0	1	32	60
P 415	Hapitigama	Asweddumakumbura	Threshing-floor	0	0	9	10
Q 415	Do.	Indiwinnawatta	Cocoanut	1	0	26	200

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,620, w. p.

වර්ෂ 1899 ක්වූ පෙබරවාරි මස 13 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීපුත්තනාන්සේගේ කන්තෝරුවේදී.

බජනාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්සේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ අප්‍රේල් මස 7 වෙනි දින වූ සිකුරුදු දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොගොත් තීන්දුකර දෙනට යෙදෙනවා ඇත.

බජනාතිර දිසාවේ මිනවු කොට්ඨාසයේ හාපිවිහම්කෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 42ක්.

සිතියම 7,818. ගම—කල්පිලිය පල්ලේවෙල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.		අක්කර සක මිල.	
				අ. රු. ප.	රු.		
Z 413	අලවනැපිවිසවත්ත	ර. කොස්තන්නයිදෙ	පොල් සහ කැලේ	0	1	11	20
A 414	එම	ය. පිලිප්පු නයිදෙ	පොල්	0	2	10	90
B 414	එම	එම	පොල් සහ කැලේ	0	2	0	25
C 414	එම	වි. පුත්තේනා සහ තවත්	එම	0	1	21	200
D 414	දදලටබවත්ත	එම	පොල්	0	2	35	60

නො.	ඉඩමේ නම.	අයිතියට නියෝජනය.	අන්දම.	මහත.		අක්කර සහ මිල.	
				අ. රු. ප.	රු.		
E 414	කහටහනවත්ත	වි. සුලන්ති අප්පුහාමි	පොල්	0	2	0	60
F 414	එම	ආ. සෙලෝන්ති අප්පුහාමි	එම	0	1	31	60
G 414	එම	වි. සුලන්ති අප්පුහාමි	එම	0	3	36	100
H 414	එම	ක. පුත්තිනෝනා සහ කෙනෙක් ගම—හාපිටිගම.	එම	0	1	31	60
I 414	පංචවනේ පිල්ලුව	ඉ. පුත්තිනා	එම	0	0	18	50
J 414	පාලියකොටුව	ජ. පිලෝරිස් අප්පු	එම	0	0	11	100
K 414	එම	ජ. බාරොන්ති අප්පු	එම	0	0	19	40
M 414	නිකේගෝල්ලේ වත්ත	ජ. එලියස් සිංහ	පුවක්	0	1	24	60
N 414	එම	එම	පොල්	0	3	19	100
O 414	කන්දේකුඹුර	ජ. එලියස් සිංහ සහ තවත්	කුඹුර	1	2	7	150
P 414	එම	ජ. මන්තෙස් අප්පු සහ කෙ නෙක්	එම	0	0	23	150
Q 414	එම	බාරොන්ති අප්පු	එම	0	0	25	150
R 414	එම	එම	එම	0	3	9	150
S 414	එම	ජ. මන්තෙස් අප්පු	එම	1	1	4	150
S 414½	—	එම	කමත	0	0	4	10
T 414	කන්දේකුඹුර පිල්ලුව	එම	පොල්	0	0	37	75
U 414	කන්දේකුඹුර	එම	කුඹුර	0	0	25	150
V 414	පාලියකොටුව	ජ. පිලෝරිස් අප්පු	එම	1	0	31	100
W 414	එලිච්චිගේ වත්ත	ජ. දුච්චි අප්පු	පොල්	0	0	22	50
X 414	එම	ග. බාරොන්ති අප්පු	එම	0	1	24	75
Y 414	කිසිපොට කුඹුර	ග. කොරනිස් අප්පු	කුඹුර	0	3	39	150
Z 414	එලිච්චිගේ වත්ත	ග. බාරොන්ති අප්පු	පොල්	0	0	14	100
B 415	අස්වැද්දුම කුඹුර	ග. ලොකු එනනා	කුඹුර	0	2	27	150
C 415	පංචවනේ කුඹුර	ඉ. පුත්තිනා	එම	1	1	7	150
E 415	ඇටිකෙගෙල්ලේ	ග. බිබාසිංහ	එම	0	2	14	100
F 415	එම	ග. පිලෝරිස්	එම	0	0	7	100
G 415	එම	ග. පිත්තාමි	එම	0	0	17	100
H 415	එම	ග. ඉසන් අප්පු	එම	0	0	38	100
I 415	එම	ග. බාරොන්ති අප්පු	එම	0	3	18	100
J 415	පාලියකොටුව	ජ. පාලිය අප්පු	එම	0	2	11	100
K 415	වැවකුඹුර	ජ. බාරොන්ති අප්පු	එම	0	3	26	100
L 415	ඉදිච්චිගේ වත්ත	ඉ. සුදනා	පොල්	0	1	6	50
M 415	එම	ඉ. දුංචිනා	එම	0	1	25	50
N 415	එම	එම	එම	0	3	35	80
O 415	කිරිමැටිසවත්ත	ගම—කල් එලියස් පල්ලේවෙල. අ. උපාස් පෙරුර	පොල් සහ කැලේ	0	1	32	60
P 415	අස්වැද්දුම කුඹුර	ග. ලොකු එනනා	කමත	0	0	9	10
Q 415	ඉදිච්චිගේ වත්ත	ඉ. සිංහිනා	පොල්	1	0	26	200

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්චනාලේඛනාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්තරයෙන්ද දැනගත හැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාලෙස,

ජ. නොඑල් වාකර්,  
මහසෙත්තාරිස් වම්ස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 295, P OF S.

Colonial Secretary's Office,  
Colombo, February 14, 1899.

ON Tuesday, April 18, 1899, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Tambagam pattu of the Atakalan korale.

Preliminary plan 701.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
2131	Bibilegama	Elandakele	High and low jungle	78	2 20
2132	Do.	do.	do.	0	0 12
2133	Do.	do.	do.	41	0 0

Upset price,—Rs. 20 per acre.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
Preliminary plan 7,808. Meda pattuwa of Atakalan korale in the Ratnapura District.				
151	Madampe	Meddewatta	Few old jak trees	0 2 18
345	Do.	Odai	Swamp	0 3 27
460	Do.	Kelekumbura	Abandoned field	1 1 21
Upset price,—Rs. 25 per acre.				
Preliminary plan 572. Palle pattu of Kuruwiti korale.				
1593	Kalatuwakanda	Panawalkoralegawatta	Areca nut plantation	0 2 1
Upset price,—Rs. 20 per acre.				

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 295 P. OF S.

වම් 1899 ක්වු පෙබ්වාරි මස 14 වෙනි දින කොළඹ  
මහසෙක්කුකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

මිරගමු දිසාවේ ඒජන්තලත්තානායකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1899 ක්වු අප්‍රේල් මස 18 වෙනි දිනවූ අභ්‍යරුවාද 10 රත්නපුරේ කවිචේරි යේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

රත්නපුර පලාතේ අවකලත්කෝරලේ තම්බගන්වත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.

අනං.	ගම.	සිතියම 701. අයිතිකම කියන්නා—ආණ්ඩුව.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
2131	බිච්චේගම	ඇලටට්කැලේ	ඉඩමේ නම.	කැලෑව	78 2 20
2132	එම	එම	එම	එම	0 0 12
2133	එම	එම	එම	එම	41 0 0

අක්කරයක් රූපියල් 20 බැගින්.

අනං.	ගම.	සිතියම 7,808. රත්නපුර පලාතේ අවකලත්කෝරලේ මැදපත්තුවේ.	මැදදවත්ත	පරණ කොපයස් සවිල්ප	මහත. අ. ර. ප.
151	මාදම්පේ	මැදදවත්ත	මැදදවත්ත	යක්	0 2 18
345	එම	ඕදෙයි	ඕදෙයි	මඩවගුර	0 3 27
460	එම	කැලේකුඹුර	කැලේකුඹුර	අත්ඇරපු කුඹුර	1 1 21

අක්කරයක් රූපියල් 25 බැගින්.

අනං.	ගම.	සිතියම 572. රත්නපුරපලාතේ කුරුවිච්චේකෝරලේ පල්ලේපත්තුවේ.	පනාවල්කෝරලේගෙවත්ත	පුවත්වත්ත	මහත. අ. ර. ප.
1593	කලවුමාකන්ද	පනාවල්කෝරලේගෙවත්ත	පනාවල්කෝරලේගෙවත්ත	පුවත්වත්ත	0 2 1

අක්කරයක් රූපියල් 20 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්පනරාජ්‍යලත්තානායකයන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලත්තානායකයන්ගේද දැනගන්ව පුළුවන.  
ගරුකර ආණ්ඩුකාර ලකුමානවත්තනායකයන්ගේ ආඥාවලට,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙක්කුකාරිස් වම්ක.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a metal quarry, to wit :—

Preliminary plan 4,803. Village—Gampola.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
H 806	Mount Temple	Tea and rocks	Mr. Shelton Agar	0 0 24
I 806	Do.	do.	do.	0 3 5
J 806	Do.	do.	do.	0 3 24-25
K 806	Do.	Chena and rocks	do.	0 0 5-25
L 806	Do.	do.	do.	0 1 3-25
M 806	Do.	Lantana	do.	0 0 9-25
N 806	Do.	Mana grass	do.	0 0 4-25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on March 16, 1899, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
February 11, 1899.

ALLANSON BAILEY,  
Government Agent.







HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for providing gardens for road coolies, to wit:—

Preliminary plan 4,799. Village—Angammana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
Z 805	Moragollehena	Cooly lines occupied by road coolies and vegetables planted by them	The proprietors of Orwell estate	0 0 8

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on March 16, 1899, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
February 11, 1899.

ALLANSON BAILEY,  
Government Agent.

වෂ් 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3 වේ ආඥාවනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම්:—පාරේ වැඩකරණ කුලීකාරයින්ට වතුර සපයාදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෂ් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවනුයේ" හවෙනි කාණ්ඩයේ කරතිබෙන පාරාදාය ල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු දුමානන්වගන්තියේගෙන් නිසි ආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම්:—

සිතියම 4,799.

අන්දම—පාරේ වැඩකරණ කුලීකාරයෝ සිටින ලැයිම් සහ ඔවුන් විසින් වවා තිබෙන ඵලවම.

නො. ගම.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	මහත.
Z 805	අන්ගම්මන	මාරගොල්ලේ හේන	අ. රු. ප.
		මිරිවල්වත්ත අයිතිකාරයෝ	0 0 8

එබැවින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුවත්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම හමුත්ම නොහොත් හමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ වෂ් 1899 ක්වු මාර්තු මස 16 වෙනි දින පස්වරු එකේ කනිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිට පැමිණ එ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ලේලාසිටින මුදල් ගණකන් ඊට ඇත්තාවූ හමුත්තේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වෂ් 1899 ක්වු පෙබරවාරි මස 11 වෙනි දින මහනුවර කවිචේරියේදී.

ඇලැන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වමිත.

1876 ම (බ්‍රහ්)-තනු 3 ම් මුලකසස්සඳපත්තිනු 7 ම් පිරිවින පිරකාරම රොඳුඳුකුලිකරුක්රමුක් තොඳුඳුකරු කොඳුකරුක්රමුක් තෙවෙක්රමුක් වෙණෙදියතන පිනනර්ච්චසාලපටමුම කාරාණිය, අමතරා හනු:—

පිරතමපඳුඳු මුලකසම 4,799. ශ්‍රීසිසි—අභ්කමයන.

නුණරි.	කාරාණියනු පෙයා.	විවරය.	විසාලය.
Z 805	මොරකොලලකෙණ	රොඳුඳුකුලිකරුක්රමුක වයින්කරුම අවරුන් සෙයකෙයිඳුකරායකරාණිත් තොඳුඳුකරුම	ඉ. ශ්‍රා. ඔ. ප.
		ඉරුකෙතොඳුඳුකරුක්රමුක සොත්ත	0 0 8

ආණ්ඩුකරුකොන්වත්තරන ආණ්ඩුකරුකොන්වත්තරන 1876 ම (බ්‍රහ්)-තනු 3 ම් මුලකසස්සඳපත්තිනු 7 ම් පිරිවින පිරකාරම රොඳුඳුකුලිකරුක්රමුක් තොඳුඳුකරු කොඳුකරුක්රමුක් තෙවෙක්රමුක් වෙණෙදියතන පිනනර්ච්චසාලපටමුම කාරාණිය, අමතරා හනු:—

මෙරුකුරුකරු කාරාණියනු ඉරිත්තුවෙසකිනෙරු සකලරුම තර්කාම අලලනු අවරවරුඳුකරු කාරාණියනු මුලකසස්සඳපත්තිනු 6 ම් පිරිවින ඉරිත්තුවෙසකිනෙරු පිරකාරම මරුතිරාලොසනිසි සපයියනු ආලොසනියුඳුකරු තෙවෙක්රමුක් වෙණෙදියතන පිනනර්ච්චසාලපටමුම කාරාණිය, අමතරා හනු:—

කරුකරු කසිසෙරි,  
1899 ම (බ්‍රහ්) මාසිම 11 ම් උ.

ආලැන්සන් බේලි,  
අරසාඳුසි ඉසරුකරු.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a police station and lock-up at Marawila, to wit :—

Preliminary plan 2,245. Village—Horagolla.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A. R.	P.
C 1133	Usawiyawatta	Garden	K. Elaris Fernando and others	0	2 2

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Marawila on March 20, 1899, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Chilaw Kachcheri,  
February 14, 1899.

C. R. CUMBERLAND,  
Assistant Government Agent.

විෂි 1876 ක්වු අඩුරැද්දේ නොමීමර 3 වෙනි ආකූපතුවේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට කඩ, එනම්:—චාරවල පොලිය ස්භාවයක් සහ අනෙකුත් සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 ට අදාළ ලබාගැනීමේ ආකූපතුවේ" හවෙති කාණ්ඩයේ කරතිවන පංතාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ලබාගන්නන්ගේගෙන් නීති ආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම :—

සිතියම 2,245. ගම—හොරගොල්ල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහල.
C 1133	ලසාචක වත්ත	වත්ත	කේ. එලාරිය ප්‍රනාන්ද සහ තවත්අය	අ. රු. ප. 0 2 2

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැන්වීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනාම නමුත්ම නොනොන් හමුත් වෙනුවට ක්‍රියාකරණය වූ විෂි 1899 ක්වු චාර්තු මස 20 වෙනි දින දවල් 1 ට ක්‍රියාකරවීමට චාර්තු දින මාලුපුටුපු පැමිණ එ කොටස අදාළ මේ අයිතිවාසිකමද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ පුළුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

විෂි 1899 ක්වු පෙබ්‍රවාරි මස 14 වෙනි දින හලාවත කවිවේරියේදී.

සී. ආර්. කමිවරුන්,  
ආණ්ඩුවේ උපපිලිවක වමන.

1876 ම් (බ්‍ර) -තු 3 ම් ඉලක්කස්සැදුණු 7 ම් පිරිවින් පිරිසාර මාලාවේ බොලිස් ට්‍රේසරිය මගින් මාර්කට්ටු කුටි සහ අනෙක් පහසුකම් ඔබ්බට පෙන්වා දීමට කැණීය, අදාළය :—

පිරිසාර -තු 2,245. ශ්‍රී ලංකා—කොරකඩ.

නම.	කැණියුණු පොත්.	විවර.	උරුමකරුගේ පොත්.	විසාලය.
C 1133	උරුමකරුගේ පොත්	තොටු මි. 4. 1. 0	ක. හෙලිස්පුරුණු මහත්ම මහත්මයාණිය	0 2 2

එමෙන්ම කොරකඩ පහසුකම් ඔබ්බට පෙන්වා දීමට කැණීය, අදාළය :—

මෙහිදී කැණීය උරුමකරුගේ පොතෙහි සඳහන් පරිදි 1876 ම් (බ්‍ර) -තු 3 ම් කැණීය ඔබ්බට පෙන්වා දීමට කැණීය, අදාළය :—

කිලාපක් ජාතික,  
1899 ම් ජූනි මාසයේ 14 ම්.

සී. ආර්. කමිවරුන්,  
උපපිලිවක වමන.

## ABSTRACTS OF SEASON REPORTS.

### ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JANUARY, 1899.

#### WESTERN PROVINCE.

##### COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy: the maha harvest has opened, and preparation is being made for yala cultivation.  
 Dry grain: no cultivation worth reporting.  
 Other products: the supply of vegetables was good and prices were moderate, but fruit was rather scarce and dear.  
 Prices of staple products: rice, from Rs. 4 to Rs. 4.50 a bushel; coconuts, from Rs. 28 to Rs. 35 a thousand.  
 Rainfall: there were a few good showers of rain during the month, which will be beneficial to the cultivations.  
 Remarks on harvest prospects generally: a fairly good maha harvest may be generally expected.  
 Observations on the health of the inhabitants: with the exception of a few cases of chickenpox, measles, dysentery, and fever in some parts of the district, the health of the inhabitants was generally good. Two solitary cases of smallpox were reported from Siyane korale west and Salpiti korale respectively.

##### KALUTARA DISTRICT.

Paddy: the maha harvest is now in ear in some parts of the district; its condition is good.  
 Dry grain: nil.  
 Other products: fruits and vegetables are scarce.  
 Prices of staple products: rice, Rs. 4.50 to Rs. 6 a bushel; coconuts, Rs. 25 to Rs. 35 a thousand in the totamunes and Rayigam korale, and Rs. 40 to 50 in the Pasdun korale.  
 Rainfall: light, except in the latter part of the month, when there were heavy showers.  
 Remarks on harvest prospects generally: fair.  
 Health of people: good on the whole.  
 Health of cattle: good. A few cases of murrain have occurred in the totamunes.

#### CENTRAL PROVINCE.

##### KANDY DISTRICT.

Paddy, maha: the paddy crops are blossoming in Udu Nuwara, Tumpane, Pata Dumbara, and Uda Dumbara; ripening in Yatinuwara, Harispattu, and Pata Hewaheta; and are being reaped in Udalapata and Uda Bulatgama.  
 Crop or prospect of crop: good in Udalapata and Uda Bulatgama, at present too early to form an opinion with regard to the other divisions.  
 Yala: nil.  
 Dry grain, maha: hill paddy chenas in Yatinuwara and Harispattu are ripening; in Pata Dumbara and Pata Hewaheta blossoming; and in Udalapata and Uda Bulatgama in ear.  
 Yala: nil.  
 Rainfall: sufficient.  
 Prices: paddy, Re. 1.50 per bushel; rice, Rs. 4.50 per bushel; kurakkan, Re. 1.25 per bushel; coconuts, Rs. 3.50 per 100.  
 Health of people: good in all the divisions. There were a few cases of measles and fever in Yatinuwara. Sore-eyes, fever, and diarrhoea in Tumpane and Harispattu.  
 Health of cattle: good. Only four cases of cattle murrain occurred in the town of Gampola.

##### \* MATALE DISTRICT.

Rainfall registered at Matale: 12.64 in.  
 Paddy, maha crop: south and east for most part in ear; in north it is in various stages; prospects good.  
 Dry grain, maha kurakkan chenas: crops ripening. Continuous rain during latter part of month not favourable to crops already ripe.  
 Tanks in Matale north: full.  
 Health of cattle: good.  
 Health of people: poor; fever and dysentery decreasing.

##### NUWARA ELIYA DISTRICT.

Kotmale.—Reaping commenced; prospects fair. No work on chenas. There was rain at intervals during the month, which was not favourable for the reaping of paddy fields. There was a good supply of vegetables, but little or no fruits. Health of population: chickenpox and measles prevailed all over the division. No disease among cattle.

Walapane and Uda Hewaheta.—Ploughing and sowing for the maha. The weather during the latter part of the month interfered with the operations, and heavy damages were sustained. There was a fair supply of vegetables. Health of population: good. No disease among cattle.

#### NORTHERN PROVINCE.

##### JAFFNA DISTRICT.

Rainfall: 1.65 in. as registered at the Public Works Department Office, Jaffna.  
 Weather: there were a few showers of rain at short intervals, and the weather was otherwise dry. The nights were cold and dewy.  
 Paddy cultivation: the crop is nearly ripe, and harvest has already commenced in certain places. The yield is considered satisfactory.

Dry grain cultivation : payaru, varaku, and mondy are being reaped, with fair results. The cultivation has suffered in some places by heavy rains.

Tobacco cultivation : the plants have been transplanted and are being watered; so far the prospects are good.

Health of population : fever has been prevailing to a very great extent, and the mortality has been higher than the average.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.50 per bushel; rice, Rs. 3.50 per bushel; kurakkan, Re. 1.25 per bushel; payaru, Rs. 3.75 per bushel; sami, Re. 1.50 per bushel.

#### MANNAR DISTRICT.

Weather : there was drizzling throughout the latter part of the month. The fall registered at Mannar was 2.53 in.

Agriculture : dry cultivation of paddy, which is ready for reaping, was somewhat spoiled by the rain. Mud cultivation in flower and ear.

Health of people : fever and dysentery prevail.

Health of cattle : satisfactory.

Prices of grain : rice, Rs. 4.50 per bushel; paddy, Re. 1.87½ per bushel; gram, Rs. 4 per bushel.

#### MULLAITTIVU DISTRICT.

Weather : there was good rain during the month. Heavy dew fell at night. The north-east monsoon blew hard.

The kalapoka paddy plants are in blossom and in ear. In some villages the ears are ripe enough to be reaped. A good crop is anticipated throughout the district. Tobacco gardens are being planted.

General health : fever, pneumonia, and dysentery were prevalent. Many cases proved fatal. There were also a few cases of measles.

Health of cattle : murrain has broken out at Mulliyawalai, and it has disappeared from the maritime pattus and Melpattu.

Prices of grain : paddy, Re. 1.62 to Rs. 2.50 per bushel; rice, Rs. 4.25 to Rs. 5.50 per bushel; kurakkan, Re. 1.50 to Re. 1.75 per bushel; varaku, Re. 1.25 per bushel; gingelly, Rs. 4 to Rs. 4.50 per bushel; kollu, Rs. 4.50 per bushel; ulundu, Rs. 4.50 per bushel; payaru, Rs. 4.50 per bushel.

### SOUTHERN PROVINCE.

#### GALLE DISTRICT.

Paddy and fine grain : maha crops are being reaped, and a fair harvest is expected.

Miscellaneous : jak, plantain, and other vegetables are plenty.

Prices of staple food : rice, Rs. 3 to Rs. 4 per bushel; paddy, Re. 1.50 per bushel; kurakkan, Rs. 2 per bushel; and amu Re. 1.50 per bushel.

Health : satisfactory. A few cases of chicken-pox and dysentery prevailed during the month.

Cattle disease : a few cattle were affected with hoof-and-mouth disease in Wellaboda and Gangaboda pattus, but the disease did not spread itself.

Rainfall : 4.28 in.

#### MATARA DISTRICT.

Paddy : fair.

Dry grain : limited cultivation.

Prospects : good.

Price of grain : paddy, Re. 1.50 per bushel.

Fine grain : Re. 1.25 per bushel.

Epidemic : nil.

Health of people : good.

Health of cattle : good.

#### HAMBANTOTA DISTRICT.

Paddy : the maha crop throughout the district is promising.

Fine grain : crops have been nearly all reaped, and were satisfactory.

Health of people : several cases of fever and diarrhoea have been reported from Magam pattu, but only a few from West and East Giruwa pattus.

Health of cattle : cattle are free from disease.

Weather : fair throughout the month with slight showers, except on the 29th, 30th, and 31st, when there was very heavy rain, which flooded the country.

Prices : country rice, Rs. 4 to Rs. 5 per bushel; Coast rice, Rs. 4 to Rs. 5 per bushel; paddy, Re. 1.50 to Re. 1.75 per bushel; kurakkan, Re. 1.50 to Re. 1.75 per bushel; cocoanuts, Rs. 35 to Rs. 45 per 1,000; plantain bunches, Rs. 40 to Rs. 80 per 100.

### EASTERN PROVINCE.

#### BATTICALOA DISTRICT.

Paddy : munmari crop growing well, but partially damaged in a few low-lying places by high flood. Pinmari cultivation delayed for the same reason.

Chenas : nearly harvested; crop fairly good.

Price of grain : paddy, Re. 1.50 per bushel.

Fine grain : Re. 1.20 per bushel.

Rainfall : 11.08 in. in 1898; 15.55 in. in 1899.

Public health : generally good. Fever in the villages attended to by Itinerating Medical Officers.

Cattle : healthy. Good pasturage.

## TRINCOMALEE DISTRICT.

Rainfall : 7 in.

Paddy : munmari cultivation throughout the district in ear. Good harvest anticipated.

Tobacco : prospects favourable.

Health of people : fever subsiding.

Health of cattle : no sickness

Fisheries : good.

Prices of staple articles : rice, Rs. 3.60 per bushel ; paddy, Re. 1.50 per bushel ; manioca, Rs. 2.50 per cwt.

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy maha crop in various stages ; prospects favourable. Dry grain crops all ripe, and partly being reaped. Excessive rain has damaged the crops to a great extent.

Rainfall : wet almost throughout the month. Health of people : fair. Health of cattle : murrain is confined to a few palatas.

Dewamedi Hatpattu.—Maha paddy crops : ma-wi and hattilis ripe ; other kinds earing ; prospects good, but owing to heavy rains the crops were submerged and slightly damaged. Dry grain crops being reaped ; prospects good. The latter part of the month was very wet. Fever subsiding, but cough and cold prevails. Health of the cattle : good.

Katugampola Hatpattu.—Paddy, maha crop being reaped. The recent rain damaged the crops. Dry grain crop matured, but damaged by unusual rain. It rained ten days in the month. Fever prevails to a great extent. Health of cattle : satisfactory.

Hiriyala Hatpattu.—Maha paddy crops in various stages ; prospects good. Dry grain crop being reaped ; prospects good. There was heavy rain during the month. Health of people : bad. Fever, &c., prevailed to an alarming extent. Health of cattle : good, except that murrain prevails in one korale.

Dambadeni Hatpattu.—Maha paddy crop ripe ; partly reaped and partly being gathered ; prospects fair. No crops on high land. Chenas being cleared for yala ; prospects unfavourable. Fever prevails to an alarming extent. Health of cattle : fair.

Weudawili Hatpattu.—Paddy crops partly ripe and partly reaped. Crops of some fields which were reaped were damaged by rain. Dry grain crops gathered ; prospects favourable. It rained during the month. Health of people : fair. Health of cattle : fair.

## PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu 1,581 acres of mud land have been cultivated for maha, 1899, and the crops are in various stages of growth and are good. In some parts fields are being ploughed and sown. In Akkarai pattu and Puttalam pattu of the Puttalam pattu division the crops are maturing. In Rajakumarawanni pattu crops are ready for gathering. The maturing crops are said to have been damaged by the recent rains. In Kalpitiya division about 175 bushels of paddy have been sown, and the crops are fair.

Fine grain : in Demala hatpattu 774 acres of high land have been sown with kurakkan for maha, 1899, and the crops are good. Of this, some have been reaped and harvested and some are ready for reaping. In Puttalam pattu division the crops, which are being gathered, were damaged by the recent rains. There has been no fine grain cultivation in Kalpitiya division.

Tobacco : in Demala hatpattu and Puttalam pattu only a small area has been cultivated. In Kalpitiya division about 100 acres.

Staple products : the price of rice varied from Rs. 4 to Rs. 4.50 and cocoanut from Rs. 3 to Rs. 5 per 100.

Health of the people : no epidemic broke out. Only a few cases of colds, diarrhoea, itch, and rheumatism prevailed in Demala hatpattu, and there are about 150 cases of parangi reported by the Ratemahatmaya. In all the pattus of the Puttalam pattu division colds, cough, and fever prevailed to a great extent. A few cases of measles are reported from Rajakumarawanni pattu, and parangi still prevails, as usual, in it. The number of fever cases this year is greater than that of the corresponding season last year. In Kalpitiya division the health of the people has been rather not satisfactory. Fever and cough prevailed to some extent.

Rainfall : it rained heavily during the month. The rainfall registered at Puttalam was 9.74 in.

## NORTH-CENTRAL PROVINCE.

## ANURADHAPURA DISTRICT.

Rainfall at Anuradhapura : 5.05 in. There was a fair rainfall throughout the Province.

Paddy : the maha cultivation has commenced. Some crops are yet tender and some blossoming.

Tanks : most of the tanks are quite full and some half full.

Health of cattle : good.

Health of people : fever is yet prevalent to a great extent throughout the Province.

## PROVINCE OF UVA.

## BADULLA DISTRICT.

Paddy : yala harvesting going on ; yield so far good. Maha cultivation going on.

Chenas : Indian corn crop ripe, and is being gathered. Kurakkan crop ripe ; prospects good.

Fruits and vegetables : plentiful and cheap.

Health of cattle : good.

Health of people : fever.

Weather : first half dry and second half very wet. Rainfall for the month 15.89 in.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti, Nawadun, Atakalan, and Kukulukorales the maha crops are attaining maturity, and in a few places they are being reaped ; prospects are favourable. In Kadawata and Meda korales the peramaha crops are in flower. In Atakalan, Kadawata, and Meda korales the yala fields are being prepared for cultivation. In Kuruwiti korale the second maha plants are young, and in Kolonna korale the fields are being ploughed for the maha cultivation.

Fine grain : the chena crops are ripe and ripening throughout the district ; prospects are favourable, except in Muttettupola and Bibilegama in Atakalan korale, which have been damaged by rain. The outturn of the amu crop in Kukulukorale was not favourable owing to drought which prevailed when the plants were young.

The health of the people is general satisfactory. A few cases of fever have occurred in Kuruwiti, Atakalan, Kadawata, Meda, and Kukulukorales. In Kadawata and Meda korales dysentery and sore-eyes prevail. Cattle murrain lingers in Muttettupola and Bibilegama in the Atakalan korale.

KEGALLA DISTRICT.

Paddy : maha is being reaped. Harvesting has been delayed by the recent rains. A fair yield is expected.

Dry grain : hill paddy and iringu have been harvested ; the yield is good. Amu is being reaped. Kurakkan is being sown in Three Korales and Lower Bulatgama.

Prices : paddy, Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1 to Re. 1.25 per bushel ; amu, 75 cents per bushel.

Rainfall : Ruwanwella, 4.78 in. ; Ambanpitiya, 5.78 in.

Cattle disease : five cases of murrain have just been reported from Eheliyagoda on the Avisawella-Ratnapura road ; the animals attacked being cart bulls. Steps are being taken to prevent the spread of the disease.

Health of people : chickenpox and dysentery are prevailing in parts of the district.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Tuesday, February 28, 1899, at 1 o'clock P.M., will be put up for re-sale at the Kurunegala Kacheheri, at the risk of the original purchasers, the Arrack, Rent of the Chilaw District from March 1, 1899, to December 31, 1900, if the original purchasers have not before that date paid up the instalment for the month of January, 1899.

The purchaser at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Kurunegala Kacheheri,  
February 20, 1899.

HARRY E. BEVEN,  
for Government Agent.

විකි 1899 ක්ව මාර්තු මස 1 වෙනි දින සිට විකි 1900 ක්ව දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලේ ඇතුලත ජලාලන දිස්ත්‍රික්කවේ අරක්කු රේන්

දා විකි 1899 ක්ව පෙබරවාරි මස 28 වෙනි අඟහරුවාදා කුරුමාල කම්බේරියේදී මුල් ගැනුම්කාරයින්ගේ ජලාලන මවුන් විසින් විකි 1899 ක්ව ජනවාරි මාසේට කොටස් වසයෙන් ගෙවිය යුතු මාසිදුල නොගෙවී බැවින් නැවත විකුනන්නට යොදන බව මෙයින් දැනුම් දුන්නා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලන ලද මුදලක් දහයෙන් කොටසක් කම්බේරියේ බැඳිය යුතුය.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා ගේ රැම්කර දෙනවා ඇත.

හැරි ඊ. බීවන්,  
ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ වෙනුවට.

විකි 1899 ක්ව පෙබරවාරි මස 20 වෙනි දින කුරුමාල කම්බේරියේදීය.